

## කායික යහපැවත්ම හා රෝග ප්‍රභාණය සඳහා ත්‍රිපිටකයේ අන්තර්ගත ඉගැන්වීම් පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යායනයක්

පූජ්‍ය, සඳලංකාවේ සිලරතන හිමි<sup>1</sup>

### හැදින්වීම

ලෝකයේ උපත ලබන සැම පුද්ගලයෙකුටම මුහුණ දීමට සිදු වන ධර්මතාවන් තුනක් ඇත. එනම් ජරා, ව්‍යාධි, මරණ යන්න සි. එම ධර්මතාවන්ගෙන් මිදීමට කිසිවෙකුට හැකියාවක් තොමැත. අපගේ ගරිරය තාවකාලික ව්‍යවක් මෙන් ම නිෂ්ප්‍රයෝජන ව්‍යවකි. පොලෝත්ලයට දිරාපත් වන දර කැබැල්ලක් පමණකුද වත් ගරිරයෙන් ප්‍රයෝජනයක් තොමැත්තේ ය. එය පයිටි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා හුතරුපයන්ගෙන් සැදුම් දෙනු කිරීම් දෙනු කිරීම් ය. ගරිරය රෝගී විම පොදු ධර්මතාවක් වුව ද නිරෝගී ව පවත්වා ගැනීමට අප වෙහෙස විය යුතු ය. අපගේ ජ්‍යෙෂ්ඨ රටාවේ ස්වරුපය අනුව රෝගී - නිරෝගී බව නීරණය වනු ඇත. ගරිරයට ඇතිවන රෝගාධායන් පිළිබඳ විවිධ පරයේෂණයන් පෙර අපර දෙදිග පඩිවරුන් සිදු කර එයට ප්‍රතිකර්ම ද සෞයා ගත්තේ. ඔවුන්ට පෙර භාරතයේ පහළ වූ බුදුරජාණන් වහන්සේ ද රෝග, රෝග නිදාන හා එයට ප්‍රතිකර්ම දේශනා කළ සේක. කායික රෝග හා මානසික රෝග ඇති වීමට හේතු මෙන් ම රෝගයන් නැසීමේ මාර්ගය ද ත්‍රිපිටකය තුළ බොහෝ සූත්‍රවල විද්‍යාමාන වනු ඇත.

### පරයේෂණ අරමුණ

කායික යහපැවත්ම හා රෝග ප්‍රභාණය සඳහා ත්‍රිපිටකයේ අන්තර්ගත ඉගැන්වීම් පිළිබඳ අධ්‍යායනය කිරීම ප්‍රධාන අරමුණ වේ. එය ත්‍රිපිටකය මූලාශ්‍රය කර ගනීමින් විමර්ශනය කිරීමට බලාපොරොත්තු වෙමි.

### පරයේෂණ ක්‍රමවේදය

මෙම පරයේෂණ ගැටුවට විසඳීම සඳහා තෙවරාගත් ත්‍රිපිටකාගත සූත්‍ර කිහිපයක් ඇසුරින් අධ්‍යායනය සිදු කළේමි. ප්‍රස්තකාල ග්‍රන්ථ හා ගාස්ත්‍රීය සංඝ්‍රහයන් ද හාවිත කළේමි. එමෙන් ම අන්තර්ජාලය හරහා තොරතුරු එකතු කළ අතර, විශ්වවිද්‍යාලයිය දේශකවරුන් සමග ද සාකච්ඡා කළේමි. මෙම ක්‍රමවේදය හරහා පරයේෂණ ගැටුවට පිළිතුරු සෙවීමට කටයුතු කළේමි.

### පරයේෂණ ගැටුව

කායික යහපැවත්ම හා රෝග ප්‍රභාණය සඳහා ත්‍රිපිටකයේ අන්තර්ගත ඉගැන්වීම් කෙසේ සඳහන් වේ ද? යන්න පිළිබඳ විමර්ශනාත්මක වශයෙන් අධ්‍යායනය කිරීම

### පරයේෂණ සීමාව

මෙම පරයේෂණය කිරීම සඳහා ත්‍රිපිටකයේ ඇතැම් සූත්‍ර දේශනා මූලාශ්‍රය පරයේෂණ සීමාව කරගත්තේමි. එය මෙළෙස දක්වමි. අඩිගුත්තරනිකාය, වතුක්කනිපාතය, රෝග සූත්‍රය/මර්ම්ක්මනිකාය,

<sup>1</sup>. රජකිය පණ්ඩිත, බොධ්‍ය අධ්‍යායනය (විශේෂවේදී), පාල හා බොධ්‍ය අධ්‍යායනාංශය, ගාස්ත්‍ර පීඩ්‍ය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය. sandalankaweseelarathathero@gmail.com

බාහ්මණවග්ගය, බුහ්මායු සූත්‍රය/අඩිගුත්තරනිකාය, දසකනිපාතය, හිරිමානජු සූත්‍රය/වුල්ලවග්ගපාලිය, වත්තක්බඩකය/මහාවග්ගපාලිය, හේසප්පක්බඩකය

### පර්යේෂණ සාකච්ඡාව

ගැරිරය පුදෙක් රෝගයන්ට ආයතනයකි. එය කේතාන්තයේ සිට පාදාන්තය දක්වා ම සිදු වේ. බොඳේද දැරශනය මානසික සුවය වූ නිවන අරමුණු කර ගනීමින් ධර්මය දේශනා වුව ද යහපත් පුද්ගලයෙකු වශයෙන් කායික සුවය පවත්වා ගැනීම පිණිස ද දේශනා කරන ලදී. නිරෝගී යැයි පැවසීමට කිසිදු පුද්ගලයෙකු ලේකයේ තොමැති. එය බුදුරජාණන් වහන්සේට ද සාධාරණ වූවකි. අපට හටගන්නා කායික රෝගයන් පිළිබඳ හිරිමානජු සූත්‍රයෙහි සඳහන් වේ. 'වක්බුරෝග', 'සොතරෝග', 'ඡ්විහාරෝග', 'කායරෝග', 'සීසරෝග', 'කණ්ණරෝග' ආදි වශයෙන් රෝගයන් තිස් හතරක් දක්වා ඇතේ. මෙහි ස්වාභාවික රෝග හා එසේ තො වන ඒවා ද දක්වා ඇතේ. මෙම රෝගයන්ට අමතර ව යමෙකු ගවමස් අනුහව කරන්නේ නම් ඔහුට බොහෝ රෝග වැළදෙන බවත් සඩ්බ්ලාත්මක වශයෙන් එය අනු අටක් බව බාහ්මණධමික සූත්‍රයෙහි දක්වයි. තමන්ගේ ආහාර රටාව කුළ අධික ලෙස තෙල් ආහාරයට ගන්නේ නම් හා බොහෝ කොට ප්‍රමාණය ඉක්මවා වළදන්නේ නම් ඔහුගේ උදරය තොරා ඉදිරියට එන බවත්ය. එයට ප්‍රතිකර්මය ද ආහාර හරහා ම සිදු කළ යුතු බව බුදුරජාණන් වහන්සේ කොම්පාල් රුෂ්ට දේශනා කළ සේක.

අයහපත් ආහාර රටාව තිසා ගැරිරයට බොහෝ රෝගබාධයන් හටගනු ඇතේ. "ආහාර ව අනිස්සිතො" ආහාරයට ගිෂ්ට තො වීම, "මත්තක්කුනා ව හත්තස්ම්." ආහාරයෙහි මාතුර දැන වැළදිය යුතු බවට දේශනාවෙහි සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ වඩිකමන සූත්‍රයෙහි දී යහපත් සෞඛ්‍යයෙන් යුත්ත වීමට සක්මන් කළ යුතු බව දක්වයි. එමත් ම (අප්පාභාධා) ආභාධ අඩුවීම, (පධානක්බමො) පහසුවෙන් හාවනා කිරීමට හැකිවීම, (අසිතලීතබායිතසායිතං සමඟ පරිණාමං ගෙව්ති) ගන්නා ආහාරය මැනවින් දිරවයි.

අඩිගුත්තරනිකායෙහි ආයුස්සා සූත්‍රයෙහි ආයුෂ වර්ධනය වීමට හේතු රාජියක් දක්වයි. (සප්පායකාරී) ගැලුපෙන ආහාර ගැනීම, (සප්පාය මත්තං ජානාති) එය පමණ දැන අනුහව කිරීම, (පරිණතහෝතී) ආහාරය දිරවීමෙන් පසු රේළත ආහාරය ගැනීම, (කාලවාරී) සුදුසු කාලයෙහි ඇවිදීම, (බ්‍රහ්මවාරී) බණසර විසිම ආදි ගුණාඩියෙන්හි එළඹී සිරිය යුතු වේ. අඩිගුත්තරනිකායෙහි උපටියායිකා සූත්‍රයේ රෝගීයෙකු සුව වීමට කරුණු 05ක් දක්වයි. (සප්පායකාරී හොති) ගැලුපෙන ආහාර ගැනීම, (සප්පාය මත්තං ජානාති) සුදුසු ආහාරයේ පමණ දැන අනුහව කිරීම, (හෙසප්පං පරිසේවිතා හොති) ම්‍යාඡ හාවිත කිරීම, රෝගයේ නිසි තතු වෙවාවරයාට පැවසීම, දුක් හා කටුක වේදනාවන් ඉවසීම ආදි කරුණු පහෙන් පෝෂිත විය යුතු ය.

රෝගී වූ අයෙකුට උපස්ථාන කරන්නා වූ පුද්ගලයෙකු කුළ තිබිය යුතු ගුණාඩිග උපටියාක සූත්‍රයෙහි පැහැදිලි කරයි. බොහෝ සකස් කිරීමේ හැකියාව, නුසුදුසු දෙය ඉවත්කොට සුදුසු දෙය ලබා දීමේ හැකියාව, මෙම්ත්‍රිසහගතව උපස්ථාන කිරීමේ හැකියාව, පිළිකළෙන් තොර ව කටයුතු කිරීමේ හැකියාව,

රෝගියාට අවවාද කිරීමේ හැකියාව ආදී ගුණාඩියෙන් උපස්ථායෙකු සතුව තිබිය යුතු වේ. තමාගේ වයසට සරිලන ජ්වනවකුයක් තිබිය යුතු වේ. වයසට නො ගැළපෙන කටයුතු කිරීම තුළින් කායික වශයෙන් පිරිහිමට පත් වේ. බල දශකය තුළ දී මිනිසුන්ට හිසරුදාව බහුලව සැමැදුනු ඇත. ප්‍රදා දශකය තුළ දී ද ඇස් පෙනීමේ දුර්වලතා, ලිඛිගික ගැටලු, කොන්ද ආස්‍රිත රෝගාබාධ හටගනී. හානි දශකය තුළ ඉක්මනින් කේත්ති යන අයෙකු බවට පත් වේ. ප්‍රධාන දශකයේ දී කායික වෙනස්වීම් රාභියකට මූහුණ දෙයි. කොන්ද නැමීම, ඇස් පෙනීමේ දුබලතා, කන් ඇසීමේ දුබලතා, ඇග රලි වැටීම සිදු වේ. ආහාර ගැනීමේ ප්‍රමාණය අඩු වී ගේරය වෙනස් වීමට පත් වෙයි. මොම්භ දශකය තුළ සිහිමුලා වීම සිදු වේ. කල්පනාකාරී බව ගිලිනි යනු ඇත. දුර්වල ගේරයකින් යුතු ව ඇද තුළ කල් වෙන්නෙකු ලෙස විසිය යුතු වේ. මෙම දශකයන් තුළින් පුද්ගලයන්ගේ වර්යාවන් ඒ ඒ අනුව හැඩගස්වා ගත හැකි ය. මෙය රෝග ප්‍රභාණයට පිටුවහලක් වනු ඇත.

හෙසප්පක්බන්ධිකයට අනුව රෝගී හික්ෂුන්ට පෙරවරු කාලයේ හා පස්වරු කාලයේ දානය වැළඳීමට අවසර දී ඇත. එමත් ම සාරදීකාබාධයෙන් (සරත් කාලයේ පිතින් හටගන්නා රෝගයක්) පෙළෙන හික්ෂුන්ට සඡ්පි (ගිතෙල්), නවනීතං (වෙතිරු), තෙලං (තලතෙල්), මධු (මීපැණි), එළිනීතං (ලක්හකුරු) යන බෙහෙත් තියම කර ඇත. මෙම රෝගය ඇති රෝගීන් සිනිදු ආහාර පවා ප්‍රතිකෙෂ්ප කළහ. “අනුජානාම් හික්බවේ කානි පස්ද්වහෙසප්පානි පරිග්‍රහකා කාලේ’පි විකාලේ’පි පරිභ්ජ්ජ්‍රතුං” එකල්හි බුදුන් වහන්සේ පස්ද්වහෙසප්පය කල් නො කළේහි ම (පෙරවරු හා පස්වරු) වළදන්නට අනුදත්හ. සත්‍ය හිංසනය බුදුදහම තුළ ප්‍රතිකෙෂ්පිත වුව ද රෝගයන් හේතුවෙන් වුරුණු තෙල් (වසානි හෙසප්පානි), වලස් තෙල් (අව්‍යවසං), මාලු තෙල් (මව්‍යවසං), කිමුල් තෙල් (සුසුකාවසං), කොටලු තෙල් (ග්‍රෑසවසං) අදිය ප්‍රයෝගනයට අවසර දුන්හ. යම් හික්ෂුන් වහන්සේ තමකට සම් රෝගයක් හට ගන්නේ නම් උන්වහන්සේට සුවඳ දුව්‍ය ආලේප කිරීමට අවසර දුන්හ. පිළිනිවච් තෙරුන්ට හිසරුදාවක් හටගත්හ. එය දැනගත් බුදුන් වහන්සේ හිසේ තෙල් ගැම හා නස්‍යකර්මය අනුදන වදාලහ.

වුල්ලවග්ගපාලියේ වත්තක්බන්ධිකයෙහි රෝගාබාධ පිළිබඳ කරුණු අන්තර්ගත වේ. එහි යහපත් සෞඛ්‍යයක් පවත්වා ගැනීම උදෙසා ආගතපරිපාටියෙන් යුතු ව වැසිකිලියට යා යුතු බව දක්වා ඇත. නීරෝගිකම පවත්වා ගැනීම උදෙසා ආවාසිකවත හා සේනාසනවත දේශනා කර ඇත. දත් නො මැදීම නිසා ඇතිවන රෝගාබාධ හා දත් මැදීමෙන් ලැබෙන ආනිසංස දක්වා ඇත. දත් නො මැදීම නිසා ඇස් දුර්වරණ වීම, මුව ගද ගැසීම, රස නහරවලට බාධා ඇති වීම, පිත සෙම බත වෙලා ගැනීම, බත්කිස නො නැසීම ආදී ආදිනව ඇති වේ. එම නිසා නිවැරදි ජ්වන රටාවකට අනුව කටයුතු කිරීමෙන් කායික සුවය සලසා ගත හැකි ය.

### පර්යේෂණ නිගමනය

උක්ත සාකච්ඡාවට අනුව ගම්මාන වනුයේ කායික යහපැවැත්ම උදෙසා මෙන් ම රෝග ප්‍රභාණය උදෙසා ත්‍රිපිටකයේ ඉගැන්වීම් අන්තර්ගත වන බව සි. එය වර්තමාන පුද්ගල යහපත් වර්යාවට පමණක් නො ව නීරෝගිහාවය පිණිස ද ඉවහල් වන බව සි. සංසාරවීමුක්තිය ලබා ගැනීමට ධර්මවාරිකාවේ යෙදෙන සැම අයෙකු ම යහපත් සෞඛ්‍යයෙන් සිටිය යුතු ය. එයට නිවැරදි මාර්ගය බුද්ධවචනය සි.

ප්‍රමුඛ පදනම් කායික රෝග, ප්‍රහාණය, ත්‍රිපිටකය, ශීර්මානන්ද සූත්‍රය, වක්බූරෝග

#### මූලාශ්‍රය

- මංස්කීමත්තිකාය. බ්‍රාහ්මණවර්ගය. බ්‍රහ්මායු සූත්‍රය. (1972). බුද්ධයන්ති ත්‍රිපිටක මුද්‍රණය. දෙහිවල: බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය. (පුනර්මුදණය 2005).
- අඩිගුත්තරනිකාය. වතුක්කතිපාතය. රෝග සූත්‍රය. (1972). බුද්ධයන්ති ත්‍රිපිටක මුද්‍රණය. දෙහිවල: බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය. (පුනර්මුදණය 2005).
- අඩිගුත්තරනිකාය. දසකතිපාතය. ශීර්මානන්ද සූත්‍රය. (1972). බුද්ධයන්ති ත්‍රිපිටක මුද්‍රණය. දෙහිවල: බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය. (පුනර්මුදණය 2005).
- සංයුත්තනිකාය. කොසලසංයුත්තය. (1972). බුද්ධයන්ති ත්‍රිපිටක මුද්‍රණය. දෙහිවල: බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය. (පුනර්මුදණය 2005).
- වූල්ලවග්ගාලීය. වත්තක්බඩකය. (1972). බුද්ධයන්ති ත්‍රිපිටක මුද්‍රණය. දෙහිවල: බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය. (පුනර්මුදණය 2005).
- මහාවග්ගජාලීය. හෙපල්පක්බඩකය. (1972). බුද්ධයන්ති ත්‍රිපිටක මුද්‍රණය. දෙහිවල: බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය. (පුනර්මුදණය 2005).